



opendoors®

INSTITUTE OF INTERNATIONAL EDUCATION

Contact:

Joshua Shen, Information Officer, U.S. Embassy Colombo, ShenJY@state.gov

Sharon Witherell, Institute of International Education, switherell@iie.org

Bureau of Educational and Cultural Affairs, U.S. Department of State, ECA-Press@state.gov

එක්සත් ජනපදයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් ඉහළ ගොස් ඇති බව **Open Doors** වාර්තාව පෙන්වා දෙයි

නොවැම්බර් 16, 2016: නවතම 2016 Open Doors වාර්තාව අනුව, එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ලාංකික සිසුන් සංඛ්‍යාව 3080 ලෙස, 2014 - 2015 සාපේක්ෂව 6.9% වර්ධනයක් පෙන්වුණි ඇත.

මේ අතර, 2015 - 2016 අධ්‍යයන වර්ෂය තුළ ඇමරිකානු විශ්වවිද්‍යාල තුළ ඉගෙනුම ලබන මුළු ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 1,044,000 වූ අතර වසරක් තුළ එක්සත් ජනපදයේ ඉගෙනුම ලබන විදේශික සිසුන් මිලියනය ඉක්මවූ පළමු අවස්ථාව මෙය වේ. මෙම සංඛ්‍යා තුළින් පෙන්වන්නේ ඇමරිකානු විශ්වවිද්‍යාල තුළ උසස් අධ්‍යාපනය ලැබීමට බොහෝ දෙනා වැඩි කැමැත්තක් දක්වන බවයි.

ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ හි නියෝජ්‍ය ඇමරිකානු තානාපති රොබර්ට් හිල්ටන් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර අධ්‍යාපනය තුළින් වර්තමානයේ පවතින ගෝලීය ආර්ථිකය තුළ දියුණු වීමට අවශ්‍ය දැනුම සහ කුසලතා තීව්‍ර කිරීමට හැකි වන අතර සහ ජාත්‍යන්තර අවබෝධය සහ එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව තර කිරීමට උදව් වන ජාල දේශ සීමා හරහා ගොඩනැගීමට, ජාත්‍යන්තර අධ්‍යාපනය ඉවහල් වන බවයි.

රටේ දියුණුව සඳහා උර දීමට විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM) යන විෂයන්සගෙන් සමන්විත විෂය මාලාවක් රට තුළ මෙන්ම විදේශ රටවල ඉගෙනුම ලබන ලාංකික සිසුන්ට ගොඩනැගීමේ වැදගත්කම ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය පෙන්වා දී ඇත. එක්සත් ජනපදයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ගෙන් අඩකට වඩා ප්‍රමාණයක් උපාධි පාඨමාලා සිට ආචාර්ය උපාධි දක්වා හදාරණ අතර 16% ක් පශ්චාත් උපාධි පාඨමාලා හි විකල්ප ජ්‍යෙෂ්ඨක පුහුණුව වල නිරත වෙයි. එම පුහුණු තුළින් උපාධිදාරී සිසුන්හට උපාධි ප්‍රධානෝත්සවයෙන් පසුව මාස 29ක් දක්වා වෘත්තීය පුහුණු වල නිරත වීමේ හැකියාව ලබා දෙයි.

එක්සත් ජනපද තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා - එක්සත් ජනපද හුල්බ්‍රයිට් කොමිසම හා එක්ව ජාත්‍යන්තර අධ්‍යාපන සතිය (International Education Week - IEW) සඳහා වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇත. ඊට නොවැම්බර් 19 දින 2.00 ප.ව - 5.00 ප.ව. ටාජ් සමුද්‍රා හෝටලයේ Longdon Room හි එක්සත් ජනපදයේ අධ්‍යාපන අවස්ථා පිලිබඳ උනන්දුවක් දක්වන සිසුන් සහ දෙමාපියන් හට පවත්වන සත්කාරක පොළ ද අයත් වෙයි.

මේ වන විට ඇමරිකානු විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ජාත්‍යන්තර සිසුන් 85% කින් වැඩි වී ඇති අතර Open Door වාර්තාවෙහි මෙවන් වර්ධනයක් පෙන්වුණි කර ඇති දස වැනි වර්ෂය මෙය වේ. ඇමරිකාවේ උසස් අධ්‍යාපනය ලබන මිලියන 20ක සිසුන්ගෙන් 5% ජාත්‍යන්තර සිසුන් වෙති. පසුගිය වසරවල මෙලෙස ඉගෙනුම ලැබූ ජාත්‍යන්තර සිසුන් ප්‍රතිශතය 4%කි.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යාපන සහ සංස්කෘතික කාර්යාලය සහ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතන විසින් Open Doors වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලබන්නේය. රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ඇමෙරිකානු අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින්, අන් රටවල අනාගත නායකයින්ට ඇමෙරිකානු අධ්‍යාපනයක් ලබා දීමටත්, ඇමෙරිකානුවන් සමග එම දැනුම බෙදා ගැනීම සඳහාත් නොවැම්බර් 14-18 දක්වා සමරනු ලබන ජාත්‍යන්තර අධ්‍යාපන සතියට අනුයුක්තව ඉහල කී දත්ත ප්‍රකාශයට පත් කරන ලදී.

වැඩි විස්තර සඳහා [http://www.iie.org/ Open-Doors](http://www.iie.org/Open-Doors) වෙත පිවිසෙන්න.